

නේලිකා කලුන හඳුනාගැනීම සඳහා පහත සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන්න.

1. මුඛ පිළිකාව / පූර්ව මුඛ පිළිකාව

මුඛ පිළිකාව ඇතිව්මට පෙර පූර්ව පිළිකා අවස්ථාවේදීම විය හඳුනාගත හැකිය.

රෝග ලක්ෂණ



කළු පවතින සුදු පෙ



කළු පවතින රතු පෙ



කළු පවතින සුදු සහ
රතු මිශ්‍ර පෙ

මුඛයේ අසාමාන්‍ය දැව්ල්ලක්
සමග තොල් සහ ග්‍රේන්මලයේ
සහ විමක් සහ සුදුමැලු විමක්



කාලයක් පවතින සුව තොවන
තුවාලයක්

මෙම ලක්ෂණ ඇත්ත්ති වහාම දන්ත ගලුන වෙළුන
උපදෙස් ලබා ගන්න.

2. ගලනාල පිළිකා

රෝග ලක්ෂණ

සති තුනකට වඩා පවතින


- කුම කුමයෙන් ඇතිවන ගිල්මේ අපහසුතා
- ගිල්මේ දී වේදනාවක්
- ගෑරරයේ බර අඩවීමක්



3. මහාන්තු හා ගුද මාර්ග පිළිකා

රෝග ලක්ෂණ

- මළපහ සමග ලේ පිටවීමක්
- මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්
- නිතර නිතර ඇතිවන මළබඳිය හෝ පාවන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක්
- මළපහ පෙරට වඩා සිතින් ස්වභාවයක් ගැනීම
- මළපහ කිරීමෙන් පසුව ද මළපහ පිටවීමේ අසම්පුර්ණ බවක් දැනීම
- උදුර වේදනාව
- අනපේක්ෂිත තෙස ගෑරරයේ බර අඩවීමක්



4. පියුයුරු පිළිකා

රෝග ලක්ෂණ

මැතකදී ඇති වූ පියුයුරුවල
භාවයේ වෙනස්වීමක් හෝ
පැහැදිලි අසම්මතික බවක්



පියුයුරුවල ගැටින්තක් හෝ
ඉඩ්මිලක්



පියුයුරුවල වෘගැසීමක්



බොඩිම් ලෙල්ලක මතුපිට වැනි සමේ
වෙනස්වීමක්, සම මතුපිට දුදෙක්/
තුවාලයක්

තනපුවුලේ ගිල්යාමක්/අසාමාන්‍ය හුවයක්


ස්වභාව්‍ය පියුයුරු පර්‍රකාවෙන් පියුයුරු
පිළිකා කලින් හඳුනාගත හැක.



5. ගැබිගෙල පිළිකා

රෝග ලක්ෂණ

- යෝනි මාර්ගයෙන් අනුමතවන් රැකිරී වහනයක්
- ලිංකික සංසර්ගයට පසු රැකිරී වහනයක්
- යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයකින් යුතු සාවයක් පිටවීම.
- මාස් ඉද්දේශ නැවති ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රැකිරී ය පිටවීම.



පැලේපිය නායක
ඩිම්බ කේෂය
ගේනාශය
ගැබිගෙල
යෝනි මාර්ගය

පැලේපිය නායක
ඩිම්බ කේෂය
ගේනාශය
ගැබිගෙල
යෝනි මාර්ගය